

Aloba Non-greed


My immense gratitude to the great
Noble council of Akanitta brahma realm

26/04/2016


යම් අලෝභකුශලමූලයෙන් වේ ද
එය සුතමයි ප්‍රඥව පුරාලයි



Non-Greed path stemming from
skilled state of non-greed (alobho
kusalamūla)



Greed path



1. Wisdom acquired via listening (Sutamayī paññā)

The wisdom acquired through listening is called ‘Sutamayī paññā’. This includes hearing Dhamma from Tathāgata or his disciples. Which Dhamma one would hear?

1. Noble truth of suffering
2. Noble truth of cause of suffering
3. Noble truth of cessation of suffering
4. Noble truth of the path leading to the cessation of suffering.

The above dhamma includes arising and passing away phenomena of suffering. What indicates and determines from the arising phenomena is the suffering. Knowing and understanding the suffering is included in the ‘Sutamayī paññā’.

සුන්‍යමය ප්‍රඥාව

සුන්‍යමය ප්‍රඥාව යනු කුමක්ද? යම් ධර්මයක් තථාගතයන් වහන්සේගෙන් හෝ ශ්‍රාවක සංඝයා වහන්සේලාගෙන් අසා දැන ගන්නේ, එය මෙතෙහි කරයි. කුමන ධර්මයක්ද? දුක බව අසා දැන ගනී. දුක්බ සමුදය බව අසා දැන ගනී. දුක්බ නිරෝධය බව අසා දැන ගනී. දුක්බ නිරෝධගාමිණී පටිපදාව බව අසා දැන ගනී.

මෙහි සමුදය අස්ථංගමය ඇතුළත්ය. යම් සමුදය දහමක් වේද, එය මගින් නිශ්චය කරන්නේ, විද්‍යාමාන කරන්නේ, දුක්බයමය. මේ බව හොඳින් දැන ගන්නේ, වටහා ගන්නේ, එය සුන්‍යමය ප්‍රඥා කොටසට ඇතුළත්වේ.

2. Concentration with thinking and exploring (savitakka savicāra samādhi)

There are four Abidings

1. Dibbavihāra -heavenly abiding - Four Jhana meditations
2. Brahmavihara – divine abiding – Four measureless states
3. Ariyavihāra– Noble abiding – Four noble attainments (They include 37 factors of enlightenment- sattatiṃsa bodhipakkhiyā dhamma)
4. Āneñjavihārā – Imperturbable abiding - Four formless concentrations

Concentration with thinking and exploring (savitakka savicāra samādhi) consists of at least one from each of the above four Abidings. For example, we may have first jhana, immeasurable state of loving kindness (mettāappamāṇa), stream entry (sotapanna), space is infinite (ākāsānañcāyatana).

සවිනක්ක සවිචාර සමාධිය

දිබ්බවිහාර, බ්‍රහ්මවිහාර, අරියවිහාර, ආනෙකද්ද්විහාර යන සතර විහාරයෝ සවිනක්ක සවිචාර සමාධියට ඇතුළත්වේ.

මෙම විහරණයන්ගේ සම්පූර්ණත්වය මෙයින් අදහස් නොවේ. අඩු තරමින් එක් විහරණයකින් එක් ධර්මයක්වත් තිබිය යුතුයි.

එනම් අරිය විහාරයේ කොටස් 4ක් වන්නේ, අඩු තරමින් සෝවාන් ඵල චිත්තය හෝ තිබිය යුතුයි. බ්‍රහ්ම විහරණයෙන්, මෙන්නාව හෝ තිබිය යුතුයි. ආනෙකද්ද්විහරණයෙන්ද එසේය.

3. Train by higher thought (adhicittasikkha)

Train by higher thought consists of first to fourth Jhana concentrations after removal of the following;

- 1) Volitional formations that construct neither perception nor non-perception (Nevasaññānāsaññāyatana) as the first instance and then
- 2) Perceptions of formless sphere Jhana as the second
- 3) Perceptions that assign permanency to the form.

Such removal creates the base for train by higher thought (adhicittasikkha) and it includes the wisdom (panna) of right knowledge (sammāñāṇa). It is worded this way as such panna does not neglect to remove suffering.

අධිචින්තන ශික්ෂාව

තෙවසකද්කදානාසකද්කදායනන සාදන සංස්කාරයන් පලමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සංඥා ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යය යැයි එකතු කරන ලද සංඥා ඉවතලන්නේ නම් අධිචින්තන ශික්ෂාව සඳහා පදනම සකස් වන්නේය.

සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචින්තන ශික්ෂාව තුළ ඇත.

4. Sign of quiet (samathanimitta)

Train by higher thought (adhicittasikkha) includes the wisdom (panna) of right knowledge (sammāñāṇa) and with this wisdom, if there is anything to be abandoned, we abandon it. This is termed as “sign of quiet” (samathanimitta).

සමඵ නිමිත්ත

සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචින්තන ශික්ෂාව තුළට කාවදින්නේ, යම් ධර්මයක් පහ කළ යුතුද, එයට සම වදි. මෙය සමඵ නිමිත්ත යැයි හඳුන්වනු ලැබේ.

5. Renunciation thinking (nekkhammavitakka)

- From the sign of quiet” (samathanimitta), we reach renunciation (nekkhamma) of unskilled states of the mind (akusal).
- In this instance, the end of skilled states of mind is the Nibbana.

තෙක්කම්ම විතක්කය

සමඵ නිමිත්ත තුළින් ඇති වෙන්නාවූ තෙක්කම්මය මගින් අකුසල ධර්මයන් ප්‍රභාණය කරයි. මෙහිදී කුසලයේ කෙළවර වන්නේ නිර්වානයයි.

6. I-shall-come-to-know-finally-as-yet-not-finally-known (anaññātaññassāmītidriyaṃ)

Effort is made to know the four noble truth that has not yet fully known. This effort is three folds;

- Effort **to prevent** the arising of unarisen evil unwholesome mental states.
- Effort **to maintain** wholesome mental states that have arisen, not to let them fade away
- Effort **to produce** unarisen wholesome mental states.

What are the unarisen wholesome mental states?

- If we regard as self anything that is not directed towards Nibbana then we get rid of them. These are the attainment of Jhana (Jhana samāpatti) ranging from 4th to 8th Jhana.

අනන්දකදානන්දකදස්සාමිතින්ද්‍රිය

අවබෝධ නොවූනොවූ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් වේද, එහි අවබෝධය ලබා ගැනීම සඳහා විරිය ආරම්භ කරයි. මෙය තුන් ආකාර වන්නේය.

- 1) නූපත් අකුසල් නොඋපදවයි.
- 2) උපත් කුසල් නොනැසී පැවතීම සඳහා විරිය උපදවයි.
- 3) නොඋපත් කුසල් ඉපදීම සඳහා විරිය උපදවයි.

නොඋපත් කුසලය කිම? නිවනට යොමු නොවූ යම් දහමක් නමා කර පවත් වන්නේද, එය ඉවත් කිරීමයි. මෙම ධර්මයෝ සමාපත්ති ධර්මයෝ වන්නාහ. එය 4 වන ධ්‍යානයේ සිට 8 වන ධ්‍යානය දක්වා වූ සමාපත්තින් නිසා ඇති වන ස්වභාවයකි.

7. Approach with renunciation –(nekkhammūpavicāraṃ)

When one is successful in getting rid of the attachment to the attainment of Jhana (Jhana samāpatti) ranging from 4th to 8th Jhana then he accomplished the “Approach with renunciation” –(nekkhammūpavicāra)

නෙක්කම්ම පච්චාරය

4 වන ධ්‍යානයේ සිට 8 වන ධ්‍යානය දක්වා වූ සමාපන්නි ධර්මයෝ පහ කරන්නේ නෙක්කම්ම පච්චාරය සම්පූර්ණ කෙරේ.

8. The abandoning of the search for sensual desire (kāmesanappahāna)

When one accomplish the “Approach with renunciation” –(nekkhammūpavicāra) in every aspects of it then he reaches the **abandoning** of the search for sensual desire (kāmesanappahāna). What sort of search for sensual desire?

- Whatever desire and attachment to be born and to live in a Jhana world.

නෙක්කම්ම පච්චාරය සියලු අංගයන් සහිතව පවත්වන්නේ නම් එමගින් කාමෙසනාව දුරු කරයි. කුමන කාමෙසනාවක්ද?

- යම් ධ්‍යාන තලයක ඉපිද එහි ගත කිරීමට ඇති ආශාවය. මෙසේ සමාධි ස්කන්ධය පරිපූර්ණ කෙරේ.

9. When such desires and attachments are abandoned then he fulfils the aggregate of concentration (samādhikkhandha)